

## ගල්මඩුව රජමහා විහාරයේ විහාරගෙය ආසූතව වර්තමානයේ දක්නට ලැබෙන භායනකාරක පිළිබඳ අධ්‍යයනයක්

එස්.එන්. කංකානමිගේ

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනායා, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය  
[Sasanthi99@gmail.com](mailto:Sasanthi99@gmail.com)

**මුළු පද - ස්මාරකය, භායනකාරක, ගල්මඩුව රජමහා විහාරය**

### භැදින්වීම

යම් යම් සාධක නිසා දුර්වල තත්ත්වයට පත්වන පුරාවස්තුවක් නැතහොත් ස්මාරකයක් පවතින තත්ත්වයෙන් මුද්‍රාගෙන දිරස කාලයක් පවත්වා ගැනීමට විවිධ මැදිහත් වීම සිදු කිරීම සරලව සංරක්ෂණය ලෙස සරලව හඳුන්වාදිය හැකි වේ. ඒ අනුව අතිත දායාද වන උරුම අනාගත පරපුර වෙනුවෙන් රැකගතිමින් පවත්වා ගෙන යාම උදෙසා අදාළ උරුමයන් විනාශ වීමට බලපාන භායනකාරක හඳුනා ගතිමින්, ඒවාට ගැලපෙන ප්‍රතිකරීම හඳුනා ගතිමින් ඒවා සංරක්ෂණය කිරීම වැදගත් වේ. ඒ අනුව සංරක්ෂණ මැදිහත්වීම සිදු කිරීමට අවශ්‍ය වන්නේ ඒවායෙහි විවිධ භායනකාරක දැක ගත හැකි බැවිනි. එම භායනකාරයක නිසා අදාළ ස්මාරක දුර්වල වී, ඒවා විනාශ වීමේ වේගය වැඩි කරනි. ස්මාරකය භායනය වීම උදෙසා පාරිභරික, හෝතික, රසායනික මෙන්ම ඒවා විද්‍යාත්මක සාධක බලපායි. ගල්මඩුව රජමහා විහාරය යනු මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ අංක 638 ගල්මඩුව ග්‍රාම නිළධාරී වසමේ නත්තරම්පත ගම්මානය තුළ පිහිටි පොරාණික ස්මාරකයක් වන අතර මෙම ස්මාරකය විනාශ වීම සඳහා ද විවිධ වූ භායනකාරක බලපැමි සිදු කොට ඇති අපුරු වර්තමානය වන විට දක්නට ලැබේ. මෙම භායනකාර නිසා අදාළ ස්මාරකය දුර්වල වෙමින් පවතින බව හඳුනා ගත හැක. මෙම භායනකාරක මොනවා ද යන්න පිළිබඳව අධ්‍යයනයක් කිරීම මෙම පර්යේෂණය මගින් සිදු කරනු ලැබේ.

### ක්‍රමවේදය

ගල්මඩුව රජමහා විහාරයේ විහාරගෙය ආසූතව දක්නට ලැබෙන භායනකාරක පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී එහි ප්‍රධාන අධ්‍යයන ක්‍රමවේදය ලෙස ක්ෂේත්‍ර ගවේෂණය සහ ක්ෂේත්‍ර නොවන ගවේෂණය යොදා ගන්නා ලදී. පුරුව දත්ත විමර්ශනය කිරීමෙන් පසුව ක්ෂේත්‍ර අධ්‍යයනයට යොමු වූ අතර, ක්ෂේත්‍ර නොවන අධ්‍යයන සඳහා පූජ්‍යකාල පරිශිලනය කරන ලදී.

### පතිථල හා සාකච්ඡාව

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ අංක 638 ගල්මඩුව ග්‍රාම නිළධාරී වසමේ නත්තරම්පත ගම්මානයේ ගල්මඩුව රජමහා විහාරය පිහිටා ඇතේ. මහනුවර අවධියේ රජ කෙනෙකු වන කිරීම් ශ්‍රී රාජසිංහ රජු විසින් ශ්‍රී.ව. 1748-1782 කාලසීමාව තුළ ඉදිකරන ලද ගල්මඩුව විහාරය ශ්‍රී ලංකාව තුළ පිහිටි එකම හින්දු කොට්ඨාස ඇතියෙන් නිමවන ලද බොද්ධ විහාර ගෙය වේ. සම්පූර්ණ ගලින් නිමවා ඇති මෙම විහාරය ගෙඩිගේ සම්පූදායට අයත් විහාරයක් ලෙස ද සැලකේ. ගලින් නිමවා ඇති වනුරප්‍රාකාර ගෘහයක් බැවින් ගල්මඩුව තම ලැබේ ඇති බවද සැලකේ. කිරීම් ශ්‍රී රාජසිංහ රජුගේ බිස්වගේ ඉල්ලීමකට අනුව මෙය නිර්මාණය කර ඇති බව ද පිළිගනී (පතිරණ, 2005:04). මෙතුමා උපතින් නායක්කාර වංශිකයෙක් වූ නිසා ද එතුමාගේ බිස්ව හින්දු කාන්තාවක් වූ නිසාද මෙම විහාරය දකුණු ඉන්දිය පල්ලව සම්පූදායට අනුව ඉදි වී ඇති බව ගල්මඩුව රජමහා විහාරය ගැන වරින් වර ලියවුණු බ්‍රිතාන්‍ය ජාතික රාජ්‍ය නිළධාරීන් හා ගවේෂකයින් විසින් සහය ඇති වාර්තාවලින් හෙළි වේ (පතිරණ, 2005:08). මෙම විහාරයේ බාහිර හින්දු කොට්ඨාස සැකැස්ම නිසා මහනුවර බොද්ධ ජනතාව තේ වන්දනා කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ බව රජුට ද දන්වා ඇතේ. එම නිසා ඉදිවෙමින්

පැවැති මෙම විභාරයේ වැඩකටපුතු නවත්වා ඒ වෙනුවට දෙගල්දෙදාරුව රජ මහා විභාරය ඉදිකර ඇති බවට ඉතිහාසයේ සඳහන් වේ (පතිරණ, 2005:08). නමුත් වර්තමානය බොද්ධයන්ගේ වන්දනාමානයට ලක්වන ස්මාරකක් වන මෙහි විභාරගය, වෙතත්, බොධිසරය සහ සතර දේවාලයන් දක්නට ලැබේ. පුරාවිද්‍යා ආරක්ෂක ස්ථානයක් වන මෙහි විභාරගය ආශ්‍රිතව අද වන විට හායනකාරකයන් දක්නට ලැබේ. ඒවා විද්‍යාත්මක, රසායනික, හෝතික හා පාරිසරික යන සාධක ඔස්සේ හායනයන් සිදු වී ඇත. ගල්වලින් ඉදිකළ ස්මාරකයක් වන මෙහි තැන් තැන්වල කුඩා ගාක වර්ධනය වී ඇති ආකාරයක් දක්නට ලැබේ. බෝ, පේර වැනි ඉතා විභාල වන ගාක පැලුළුවේ විභාරගයේ සකස් කර තිබෙන පිටත ගල් මත ඇති කුස්තරයන්හි දක්නට වේ. තවද වේයන්, කුඩාපුන්, කුම් වැනි සත්තුන්ගෙන් වී ඇති බලපැම ද හඳුනා ගත හැක. වේයන් වේගෙවල් නිරමාණය කිරීම, කුස්තර තුළ කුම්න් සහ කුඩාපුන් තිවාස සකස් කර ඇති අයුරු අදිය දැකිගත හැක. උෂ්ණත්වය, වර්ෂාව තිසාවෙන් අදාළ ස්මාරකයේ පාභාණ පැහැද වෙනස්ව ඇති බව දැකගන්නට හැක. මේ අමතරව මෙම ස්මාරකය මත ලයිකන, පෙද පාසි වැනි ක්ෂේ ඒවී වර්ධනයක් ද බහුල ලෙස සිදු වී ඇති ආකාරයක් දිස් වේ. ස්මාරකයට සිදුව ඇති තවත් එක් හායනකාරකයක් ලෙස පිහිරීම, ඉරිතලායාම්වලට ලක්වී ඇති ආකාර දක්නට ලැබේ. එනම් අධික උෂ්ණත්වය ඇතැමි විට සකන්දරයේ අධික බර වැනි සාධකවල බලපැම මත එසේ හායනයට ලක් වන්නට ඇතැයි සිතිය හැක. මෙම ස්මාරකය ඇසුරෙන් හඳුනා ගත හැකි තවත් ඒවා විද්‍යාත්මක හායනකාරකයක් ලෙස මානව ත්‍රියාකාරකම් දැකිවිය හැක. අනිසි හාවිතය තිසා ඇතැමි ස්ථාන කැඩී ගොස් හානි වී ඇති බව දක්නට ඇත.

ඒ අනුව ගල්මුව රජමහා විභාරයෙහි වර්තමාන තත්ත්වය පැහැදිලිව හඳුනා ගැනීමට හැකි අතර අද වන විට මෙම රජමහා විභාරගය විභාරගය ඉහත සඳහන් කරන ලද විවිධ වූ සාධකවල බලපැම තිසා හායනය වෙමින් පවතින බව හඳුනා ගත හැක. පුරාවිද්‍යා ආරක්ෂක ස්ථානයක් වන මෙම ස්ථානය වර්තනාමානයේ දක්නට ලැබෙන තත්ත්වයන්ට අවධානය දෙමින් තවදුරටත් හායනයට වීමට ඉඩ තොදී තිසි ලෙස සංරක්ෂණ පියවර යොදා ගනිමින් සංරක්ෂණය කිරීම උදෙසා බලධාරීන් ද තම අවධානය යොමු කිරීම කළ යුතු බව පැවසිය හැක. මේ සඳහා තිවාරණ සංරක්ෂණ ක්‍රම ද සුදුසු බව හඳුනා ගැනීමට හැකි විය.

### ආශ්‍රිත මූලාශ්‍රය

රයවර්ධන, ඒ., (1991), *ප්‍රකෘතීකරණය සහ සංරක්ෂණය*, ශ්‍රී දේශී ප්‍රින්ටරස් (ප්‍රයිට්) ලිමිටඩ, දෙපිවල.  
පතිරණ, එස්. ඩී., (2005), *ගල්මුව රජමහා විභාරය*, මහනුවර, සුරේන්ද්‍ර ප්‍රින්ටරස්.